

විද්‍යුත්

වෙළඳ 02 - කාන්ත්‍රික 02 අගෝස්තු 2017

වෙරිටේ පර්යේෂණ ආයතනය යනු, ආපරික විද්‍යාව, නීතිය, දේශපාලනය සහ ජන මාධ්‍යය විෂයයෙහි ඉහළ මට්ටමේ තීරකවරුන් සඳහා උපායමාර්ගික විශ්ලේෂණ සපයා දෙන, කොළඹ පිහිටි, ස්වාධීන මුද්ද පර්ශ්දයකි

නිෂාන් ද මෙල්
විද්‍යා මාලා සංස්කාරක



Photo Courtesy DailyFT

අයවැය නොරෝජනු කඩන කම්ප්‍රඛායට අවන ඇමතිලා තිතක තියයිද?



33%

2016 වසරේ කෘෂිකර්මාන්ත සහ වාර්මාර්ග අංශවලට වියදුම්කළ මූල්‍ය අයවැයෙන් වෙන් කළ මූල්‍යට වඩා අඩුවූ ප්‍රතිශතය

29%

2016 වසරේ අධ්‍යාපන වියදුම් අයවැයෙන් වෙන් කළ මූල්‍යට වඩා අඩු වූ ප්‍රතිශතය

21%

2016 වසරේ තොඩි වියදුම් අයවැයෙන් වෙන් කළ මූල්‍යට වඩා අඩු වූ ප්‍රතිශතය

අයවැය යනු රජයක්, ඉදිරි වසර තුළ තමන් ජනතාවගෙන් බඳු මූදල් අය කර ගන්නා ආකාරය සහ එම මූදල් රටෙහි සංවර්ධනයට වැය කරන ආකාරය පිළිබඳව ජනතාව ඉදිරියට පැමිණ කරන වැදගත් ප්‍රකාශයකි. මෙම වියදුනෙහි අරමුණ 2015/2016 වසරවල රජය විසින් දෙන ලද වැය පොරාන්දු කොකරම් දුරට ඉවු කර ඇත්දැයි පිළිබඳව පසුවිපරාමක් කිරීමයි. මෙම ලිපිය පෙන්වා දෙන්නේ රජය විවිධ ක්ෂේත්‍ර සඳහා වසර මූල වෙන් කරන්නට පොරාන්දු වන මූදල සහ සැබුවින්ම එම අංශ සඳහා වසර අවසානය වන විට වැය කර ඇති මූදල් අතර දැවැන්ත පරතරයක් ඇති බවයි. මෙම පරතරය රජයේ වැය පොරාන්දු කෙරෙහි ජනතාව විස්වාසය පළුදු කිරීමට හේතු වේ.

අයවැය යනු ජනතාව විසින් පත් කළ මහජන නියෝජිතයින් සැම වසරකම ජනතාව ඉදිරියට පැමිණ ඔවුන්ගෙන් එම වසර තුළ එකතු කරගන්නට බලාපොරාන්තු වන බඳු මූදල සහ එම මූදලින් රටේ සංවර්ධනය වෙනුවෙන් කරන්නට යන කරුතවයන් පිළිබඳ කරන වැදගත් ප්‍රකාශයකි. එසේම, ජනතාවට තමන් පත් කළ රජයේ ආර්ථික අරමුණු සහ ප්‍රතිපත්ති දිඟ්නිජිත පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන ප්‍රකාශයක් ලෙසද අයවැය යෝජනා ඉතා වැදගත් වේ.

මෙසේ ජනතාව ඉදිරියට පැමිණ ඔවුන්ගෙන් ගන්නා බඳු මූදල් ප්‍රමාණය ය කරන ආකාරය පිළිබඳව දෙන පොරාන්දු රජය ඉවු කරුණු ඇතැයි ජනතාව අපේක්ෂා කරයි. එහෙත් අවාසනාවකට මෙන් අයවැය පොරාන්දු බොහෝමයක් දිගින් දිගටම ඉවු නොකරන සම්පූදායක් ලංකාවේ මේ වන විට ස්ථාපිත වී ඇත. මෙසේ කඩ කරන පොරාන්දු පිළිබඳ වහා ගැනීමට උපකාරී වන වැදගත් නිරණායකයක් වන්නේ අයවැය යෝජනා කරන අවස්ථාවේ විවිධ ක්ෂේත්‍රයන් සඳහා වෙන්කළ මූදල් ප්‍රමාණය සහ වසර අවසානය වන විට සැබුවින්ම එම ක්ෂේත්‍රයන්ට වියදුම් කළ මූදල් ප්‍රමාණයත් අතර තිබෙන දැවැන්ත පරතරයයි. මෙම විසල් වෙනස පෙන්වුම් කරන්නේ සැම වසරකම රජය අයවැය හරහා ජනතාව මුලාවට ලක් කරන බවයි.

වෛරෝධ පර්යේෂණ ආයතනය වසර 2010-2014 අතර කාලය තුළ දුන් අයවැය පොරොන්දු ඉටු කිරීමට එවකට සිටි රජය අසමත් වූ ඇවස්ථා ගණනාවක් 2014 සහ 2015 වසරවල පල කළ ප්‍රවත්තන් ලිපි මගින් පොරොන්දු දී ඇත. මෙම ලිපියෙන් බලා-පොරොන්දු වන්නේ 2015 සහ 2016 වසරවල ඉදිරිපත් කළ අයවැය පොරොන්දු කිහිපයක් පිළිබඳව පසු විපරමක් කිරීමයි. එකී පසු විපරමෙන් අනාවරණය වූ පහත කරුණු වැඩිදුර සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

■ ජන්ද කාලෙට දෙන පොරොන්දු ඉටු කරන්න ඇති උනන්දුව ජන්දෙන් පස්සේ නැහැ - ජන්දය ගන්නට ජනතාව ඉදිරියට යන්නට සැරසෙන වසරවල රජය අයවැයන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට දක්වන උනන්දුව වැඩි බව පෙනේ. එහෙත් එම උනන්දුව මැතිවරණයෙන් පසුව වියැකි යන බව අයවැය සම්බන්ධ දත්ත පෙන්වා දෙයි.


■ ජනතාවට සැපුව දැනෙන පොරොන්දු රකින්න රජයෙන් වැඩි අවධානයක් - ගෙවුණු කාලය තුළ ලබා දී ඇති අන්තර්විධ ජන්ද පොරොන්දු දෙස බැඳු විට පෙනී යන්නේ ජනතාවගේ ඇගට/බඩට දැනෙන සහනාධාර සහ දීමනා සම්බන්ධ පො-රෝන්දු රකින්ම රජය වැඩිපූර උනන්දු එ ඇති බවයි. කැබෙන පොරොන්දු බොහෝමයක් දිගු කාලීනව ආර්ථික වර්ධනයට වැදගත්වන හෝ ජනතා අවධානයට පහසුවෙන් හසු නොවන ඒවායි.

■ රකින්නට බැරි බව දැන දැන දෙන ඇතැම් ලොකු පොරොන්දු අයවැයෙහි විශ්වාසනීයන්වයට දැකි පහරක් - පෙර තක්සේරුවින් හෝ ඇගයීමෙන් තොරව ඇතැම් ක්ෂේත්‍ර සඳහා දෙන මුදල් විශාල ලෙස වැඩි කිරීමට පොරොන්දු වීම, එම මුදල් වසර අවසානය වන විට එම ක්ෂේත්‍රයට යෙද්වීමට අසමත් වීමට ප්‍රධාන සේතුවක් විය හැකි බව දත්ත පෙන්වා දෙයි. මෙයේ මනා සැලසුම්කරණයෙන් තොරව රකින්නට බැරි බව දැන දැන දෙන පොරොන්දු රජයේ අයවැය ප්‍රකාශයේ විශ්වාසනීයන්වය හිනා කරයි.

2015 මැතිවරණයෙන් පසු බැඳුණු පොරොන්දු

මෙම ලිපිය අවධානය යොමු කරන්නේ රජය විසින් සපයන සමාජ සේවා යටතට වැශෙන අංශ පහක් සඳහා වැය කරන්නට පොරොන්දු වූ මුදල් පිළිබඳවයි. අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස, ගුහසාධන (විශ්‍රාම වැශ්‍රාම, සමුරුදි සහනාධාර වැනි) සහ අනෙකුත් සමාජ සේවා (කසල එක්රස් කිරීම, ආපදා කළමනාකරණය වැනි) එම අංශ පහයි. මිට අමතරව ග්‍රාමීය ආර්ථිකය නැංවීමට සහ දිලිඹුකම තුරන් කිරීමට වැදගත් අංශයක් වන කැමිකරමාන්ත හා වාරිමාරුග යන අංශ පිළිබඳවද මෙම ලිපිය අවධානය යොමු කරයි. මෙයි අංශවලට එම වසර සඳහා අයවැයන් වියදම් කරන බවට පොරොන්දු වූ මුදල් සහ සත්‍ය වශයෙන්ම වසර අවසානය වන විට වියදම් කළ මුදල අතර ඇති පරතරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ලැබේ (රුපය 1).

රුපය 1: අයවැයන් පොරොන්දු වූ මුදල් ප්‍රමාණය සහ සත්‍ය වශයෙන් වියදම් කළ මුදල් ප්‍රමාණය අතර පරතරය (ප්‍රතිශතයක් ලෙස)



මුදල ප්‍රමාණය අතර පරතරය (ප්‍රතිශතයක් ලෙස)

* පරිපූරක ඇස්තමේන්තු


1 රුපයෙන් පෙනෙන්නේ 2016 වසර කළ ගුහසාධන අංශය හැරුණු කොට අනෙක් සැම අංශයක් සඳහාම රජය වියදුම් කළ මුදල එම වසර සඳහා අයවැයෙන් පොරොන්දු වූ මුදලට වඩා බෙහෙවින් අඩු බවය. ප්‍රතිගතයක් වගයෙන් ගත් කළ අදාළ අංශ සඳහා වියදුම් කළ මුදල, පොරොන්දු වූ මුදලට වඩා 20%කටත් වඩා අඩු වී ඇති අතර (ලදා: අධ්‍යාපනය), සමහරක් අංශ සඳහා එය 30%කටත් වඩා අඩු වී ඇත (ලදා: කෘෂිකර්මය).

2016 වසර, මැතිවරණ දෙකක් පැවති 2015 වසර සමග සංසන්ධනය කිරීමේදී පෙනී යන්නේ, 2015 දී රජය අයවැයෙන් පොරොන්දු වූ මුදලටත් වඩා වැඩි මුදලක් අධ්‍යාපනය, ගුහසාධනය, සහ කෘෂිකර්මාන්ත සහ වාරිමාරුග යන අංශවලට වියදුම් කිරීමට උනන්දු වී ඇති බවයි. උදාහරණයක් ලෙස කෘෂි අංශයට 2015දී වැය කළ මුදල, පොරොන්දු වූ මුදලට වඩා 14% කින් ඉහළ ගොස් ඇත. පොරොන්දු ඉටු කිරීමට ඇති උදෙස්ගේ සහ මැතිවරණ අතර ඇති සබඳතාව මෙයින් මනාව පැහැදිලි වේ.

අයවැය ගැන විශ්වාසය ප්‍රථ්‍යු කරන ලොකු පොරොන්දු

2015 නොවැම්බර් මස වෙරිටේ ආයතනය මගින් පළ කළ ලිපියකින් පෙන්වා දුන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර-වලට 2016 වසරේ වියදුම් කරන්නට පොරොන්දු වූ මුදල, සතු වගයෙන්ම වියදුම් කිරීම රජයට අහියෝගයක් වනු ඇති බවයි. එසේම මෙවැනි රැකින්නට බැරි ලොකු පොරොන්දු දී ජනතාව නොමග යැවීම යහපාලනය පොරොන්දු වූ රජයකට නොගැලැපෙන බවත් එම ලිපියෙන් පෙන්වා දෙන ලදී. 2016 මහ බැංකු වාර්තාවේ පල කරන ලද දත්ත අනුව, වෙරිටේ ආයතනයේ පෙර නිගමනය නිවැරදි බව පැහැදිලි වේ. මෙම අංශ සඳහා වැය කළ මුදල, පොරොන්දු වූ මුදලට වඩා බෙහෙවින් අඩුය.

2015 අදාළ ක්ෂේත්‍ර සඳහා වැය කළ මුදලට සාපේක්ෂව 2016 පොරොන්දු වූ වෙනස සහ සැබැං වෙනස අතර පරතරය 2 රුපයෙන් ප්‍රතිගතයක් ලෙස දක්වා ඇත.



2 රුපය දෙස බැඳු විට පොනේන්නේ ගුහසාධන අංශයට හැරුණු කොට අනෙක් සැම අංශයකටම වෙන්කරන්නට පොරාන්දු වූ මුදල් ප්‍රමාණය 2015ට සාමේක්ෂව ඉතා ඉහල අගයක් ගන්නා බවය. උදාහරණයක් ලෙස නිවාස, සෞඛ්‍ය, කෘෂිකර්මාන්ත සහ වාරිමාර්ග, සමාජ සේවා සහ අධ්‍යාපන යන සියල් අංශවලට 2015ට සාමේක්ෂව 2016දී 25% කටත් වඩා වැඩි මුදලක් වියදම් කරන බවට රජය අයවැයෙන් පොරාන්දු වී ඇත. අධ්‍යාපනය සහ සමාජ සේවා සඳහා 2016දී වැය කරන්නට පොරාන්දු වූ මුදල 2015ට සාමේක්ෂව 40% කටත් වඩා වැඩිය. එහෙත් සැබැඳු ලෙසම වියදම් කර ඇත්තේ පොරාන්දු වූ ප්‍රමාණයට වඩා ඉතා අඩු මුදලකි. ඇතැම් ක්ෂේත්‍රවලට 2015ට වඩා 40% කටත් වඩා වැඩියෙන් 2016 වියදම් කරන්නට පොරාන්දු වූ විවිධ, සැබැඳු ලෙසම වියදම් කළ මුදලට් වඩා අඩු අගයක් ගැනීම කණාවුදායක කරුණකි (උදා: නිවාස, සමාජ සේවා, කෘෂිකර්මාන්තය).

ජනතාවගේ ඇගට දැනෙන පොරාන්දුවල වැදගත්කම

2015 සහ 2016 යන වසර දෙක තුළ නොකැඩුවූ පොරාන්දුවකට ඇත්තේ ගුහසාධන වියදම් පමණි. වසර දෙකේදීම ගුහසාධන අංශයට පොරාන්දු වූ මුදලට වඩා මදක් ඉහල මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට රජය කටයුතු කර ඇත. ගුහසාධන වියදම්වලින් බොහෝමයක් ජනතාවගේ ඇගට දැනෙන වියදමිය. විශ්‍රාම වැළැඳීම්, සමුර්ද්‍ය සහනාධාර වැනි ගෙවීම් ගුහසාධන වියදම්වලට ඇතුළත් වේ. මෙයින් මනාව පැහැදිලි වන්නේ ජනතාවට බලපැම ඉක්මනින් දැනෙන කෙටි කාලීන අයවැය පොරාන්දු රකින්නට රජය වැඩි උත්සාහයක් ගන්නා බවයි. ලංකාවේ 580,000ක් පමණ විශ්‍රාමිකයන් සිටින අතර 25% කට වඩා පවුල් ප්‍රමාණයක් සම්ඩිලාජින් වේ. මෙම වියදම් ජනතාවට නොදැනෙන ලෙස කපා හැරීම අපහසු කාරියකි. එබැවින්, මේ සඳහා වෙන් කරන්නට පොරාන්දු වන මුදල කෙසේ හෝ ලබා දීමට රජය උත්සුක වෙන බව පෙනේ.

2018 අයවැය: අංත් මුදල් ඇමැතිලාගේ කුණුල් පොරාන්දු

බලයට පත්වූ සැම රජයක්ම පාහේ අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්ම හා වාරිමාර්ග යන අංශ දියුණු කිරීම තම සංවර්ධන සැලැස්මේ මුලික අරමුණක් බව මහ ජනතාව ඉදිරියේ පුන පුනා ප්‍රකාශ කර ඇත. එහෙත් ජනතාව ඉදිරියට පැමිණ කියන දේ සහ සැබැඳුන්ම කරන දේ අතර විශාල වෙනසක් ඇති බව මෙම අංශවලට දීමට පොරාන්දු වන මුදල සහ සැබැඳු ලෙස ලබා දෙන මුදල අතර වෙනස කියා පායි. මෙසේ මහජනතාව පත්කළ මහජන නියෝජිතයන්, එම ජනතාවගෙන් උපයා ගන්නා බඳු මුදල් රටේ සංවර්ධනය සඳහා යොදවන ආකාරය පිළිබඳව කරන ජනතාව මුලා කරන ප්‍රකාශ එම ජනතාවට කරන අවමානයකි.

මෙසේ සැම වසරකම ජනතාව මුලා කරන්නට රජයට හැකියාව ලැබේ තිබෙන්නේ පසුගිය වසරේ වූ පොරාන්දුවලට වුවෙන් කුමක්දැයි දැන ගැනීමට කුමවේදයක් නොමැති බැවිනි. වත්මන් කුමය යටතේ, ජනතාව ඉදිරියේ අලුත් පොරාන්දු මැල්ල දිග අරින්නට පෙර පරණ පොරාන්දු මැල්ලට වූ දේ පිළිබඳ දත්ත සහ කරුණු ඇතුළත් වාර්තාවක් රජය ජනතාවට ඉදිරිපත් නොකරයි.

2018 වසරට අයවැය සකස් කරන්නට අංත් මුදල් ඇමැතිලා දෙන්නෙක් පත් කර ඇත. යහපාලන ආණ්ඩුව මෙම වසරේ මැයි මස මුදල් සහ ජනමාධ්‍ය කැළීනට අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහජනවද, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉරාන් විකුමරත්න මහජනවද පත් කරන ලදී. පාලන කාලයක් අතරමැදින් කරනා මෙවැනි පත්වීම් ජනතාව තුළ යම් ධන්මක වෙනසක් පිළිබඳ අංත් බලාපොරොත්තුවක් ඇති කිරීමට හේතු වෙයි.

2018 වසර සඳහා අයවැය කුශාවලිය දැනුම ආරම්භ වී ඇති අතර, තව මාස කිහිපයකින් නව මුදල් ඇමතිවරුන් සිය කුණුල් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ඇත. මෙම අයවැයේදීවත් රකින්නට බැරි පොරාන්දු නොදීමටත්, දෙන පොරාන්දු මනා තක්සේරුවකින් සහ ඇගයිමකින් පසුව කරන්නටත් වග බලා ගැනීම තුළින් සහ පොරාන්දු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මනා සැලැස්මක් සකස් කිරීම මගින් අයවැය පොරාන්දු කඩින සම්පූලයට තිතක් තියන්නට අංත් ඇමතිලා සමන් වෙදැයි ජනතාව බලා සිටිනවා ඇත.

වෙටරේවී පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ සහ ආසියා කළාපයේ ආර්ථික, නෙතික, දේශපාලන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි පර්යේෂණ හා විශ්‍රාම්‍ය කටයුතුවල තියුණු වේ. අදහස්, යෝජනා හෝ වැඩිදුර තොරතුරු පිළිස publications@veriteresearch.org වෙත දියන්න.